

07-05-2019

උදෑසන මුරලි

ඕම් ශාන්ති

බාජදාදා

මඩුබන්

සාරය: සුමිහිරි දරුවනි, මෙම ස්මරණය නැමැති වන්දනා ගමනෙහි යෙදෙන්න. එවිට ඔබගේ සියලුම පාපකාරී දේවල් කපා දැමිය හැකිය. මෙම කඩුවෙහි තියුණු උළ තමයි ඔබගේ ස්මරණය. මේ ගැන ඔබව රවටා ගන්න එපා.

ප්‍රශ්නය: දරුවනි, ඔබගේ චරිතය වෙනස් කර ගැනීම සඳහා බාබා විසින් ඔබට මොනවද කියන්නේ?

පිළිතුර: දරුවනි, ඔබ ළඟ අවංක වාර්තාවක් තබා ගත යුතුයි. වාර්තාවක් තබා ගැනීමෙන් පමණයි ඔබගේ චරිතය ඔබට නිවැරදි චරිතයක් බවට පත් කර ගත හැක්කේ. පරීක්ෂා කරන්න මුළු දවස පුරාම මාගේ චරිතය මොන ආකාරයෙන්ද පැවතියේ? මම කිසි කෙනෙකුගේ හැඟීම් වලට බාධා කළාද? මම කිසිම දෙයක් නිශ්චල සේ කතා කළාද? කෙතරම් කාලයක් තුළ මා ආත්ම අවධානයේ සිට බාබා සිහි කළාද? මම මට සමාන කී දෙනෙක් හඳුවාද? එවැනි ලේඛනයක් තබා ගත හොත් පමණයි ඔබගේ චරිතය ඔබට නිවැරදි කර ගත හැක්කේ. මෙම උත්සාහය කරන කෙනා අනිවාර්යෙන්ම එහි තිළිණය ලබනවා. මෙය නොකළ කෙනෙක්ට අවසානයේ පසුතැවිලි වීමට සිදු වෙනවා.

ඕම් ශාන්ති. ආධ්‍යාත්මික පියා ආධ්‍යාත්මික දරුවන් හට මෙහිදී උගන්වන්නේ ඔබ පෞද්ගලිකවම මෙහි සිටින නිසාය. මෙහිදී ඔබට කියන්න බැහැ ඔබ ඔබගේ මුල්ම ස්වභාවයේ සිට බාබා සිහි කරනවා කියලා. ඔබගේ බුද්ධිය අනිවාර්යෙන්ම කොහේ හෝ ඇවිදිනවා. ඔබ සියලු දෙනාම ඔබ සඳහාම මෙය තේරුම් ගත යුතුයි. ප්‍රධානම කාරණය තමයි සතෝප්‍රධාන් තත්ත්වයට පත්වීම. නමුත් මෙම ස්මරණය නැමැති වන්දනා ගමනෙහි නොයෙදී ඔබට එම තත්ත්වයට පත්වීමට බැහැ. දරුවනි, ඔබ උදේ පාන්දර බාබා සිහි කිරීම සඳහා අසුන් ගත් විට බාබා ඔබ සියලුම දෙනාව ආකර්ෂණය කර ගන්නවා. නමුත් එය සිදු වන්නේ අනුපිළිවෙලටයි. ඔබ බාබා සිහි කරන විට නිශ්ශබ්දව සිටිනවා. ඔබ මෙම මුළු ලෝකයම අමතක කර දමනවා. කොහොමනමුත්, මෙම ප්‍රශ්නය මතු වෙනවා දවසේ අනෙක් කාලය තුළ ඔබ මොනවද කරන්නේ? උදේ පාන්දරම ඔබ බාබාගේ ස්මරණයෙහි යෙදී සිටිනවා, පැය භාගයක් පැයක් පමණ. එහිදී ඔබ පිරිසිදු වී ඔබගේ ආයු කාලයත් වැඩි වෙනවා. නමුත් මුළු දවස පුරාම ඔබ කොපමණ කාලයක් බාබාගේ ස්මරණයෙහි යෙදෙනවාද? ඔබ ස්වදර්ශන චක්‍රය කොපමණ වරක් කරකවනවාද? බාබා මේ සියලුම දේ දන්නේ නැහැ. ඔබ විසින් මුළු දවස පුරාම කරන ලද්දේ කුමක්ද කියා ඔබගේම හඳවතින් අසා බැලිය යුතුයි. ඔබ ස්මරණය පිළිබඳව වාර්තාවක් තබාගෙන සිටිනවා. සමහරු එය නිවැරදිව පුරවනවා නමුත්, වැරදියට පුරවන අයත් සිටිනවා. ඔවුන් හිතනවා මා කෙසේවෙතත් බාබා සිහිකරනවා කියලා. නමුත් ඔවුන් නියම වශයෙන්ම ස්මරණයේ සිටියාද? ඔබ සම්පූර්ණ නිශ්ශබ්දතාවයේ සිටින විට මෙම ලෝකයමත් අමතක කර දමනවා. ඔබ කෙසේවෙතත්, ශිව බාබාගේ ස්මරණයේ සිටිනවා කියා ඔබව රවටන්න හොඳ නැහැ. ඔබ මෙම ශරීරයේ සියලුම දේ අමතක කර දැමිය යුතුයි. ශිව බාබා ඔබව ආකර්ෂණය කොට ඔබව මුළු ලෝකයේම තිබෙන අනවශ්‍ය දෙයින් අමතක කරවනවා. බාබා විස්තර කරනවා ඔබ ජීවයක් ලෙස සිතා පියාව සිහි කරන්න. බාබා ඔබව ආකර්ෂණය කර ගන්නවා. ඔබ සියලුම ජීවයන් බාබා සිහිපත් කළ යුතුයි ඔබ වෙන කිසිම කෙනෙක් සිහි නොකළ යුතුයි. කොහොමනමුත්, ඔබ දන්නවා ඔබ වෙන යම් අයෙක් සිහිකරනවාද නැද්ද යන්න. ඔබ කොපමණ දුරට බාබා සිහිකරනවාද? ආදරවන්තයෙකුගේත් ආදරවන්තියකගේත් උදාහරණය මෙතැනදී අපට ගත හැකියි. මෙම ආදරවන්තියත් ආදරවන්තියාත් ආධ්‍යාත්මිකයි. මෙම කරුණු අසිරිමත් කරුණු. එය භෞතික දෙයක් වුවත් මෙය ආධ්‍යාත්මික දෙයක්. ඔබ පරීක්ෂා කර බැලිය යුතුයි ඔබ කොතරම් දුරට ගුණාංග ඇතුළත් කරගෙන තිබෙනවාද කොතරම් දුරට බාබාගේ සේවය කර තිබෙනවාද කියලා. ඔබ අන් අයටත් මෙය සිහිපත් කර දිය යුතුයි. ඔබ බාබා සිහිපත් කරන තරමට තමයි ඔබ තුළ බැඳී ඇති මළකඩ ඔබ තුළින් ඉවත් කළ හැක්කේ. හක්ති මාර්ගයේ මිනිසුන් බොහෝ දෙනා සිහිපත් කරනවා. මෙහිදී ඔබ සිහිකළ යුත්තේ ඒකායන කෙනා පමණයි. මම, මෙම ජීවය තිතක් පමණයි. බාබාත් ඉතාමත් පුංචි සුක්ෂ්ම වූ තිතක් පමණයි. මෙම දැනුම ඉතාමත් උසස් දැනුමක්. ලක්ෂ්මී හා නාරායන් තත්ත්වයට පත්වෙනවා යනු ඔබගේ නැන්දම්මාගේ ගෙදර යනවා තරම් පහසු වැඩක් නොවේ. බාබා කියනවා ඔබ දක්ෂ යැයි සිතා ඔබවම රවටා ගන්න එපා. ඔබගෙන්ම අසන්න අද මුළු දවසටම මා තුළ බැඳී ඇති මළකඩ ඉවත් කර ගැනීම සඳහා මා කොපමණ දුරට ආත්ම අවධානයේ සිට බාබා සිහිපත් කළාද? මා මගේම තත්ත්වයට තව කී දෙනෙක් පත් කළාද? ඔබ සියලුම දෙනා මේ සඳහා වාර්තාවක් තබා ගත යුතුයි.

මෙය කරන කෙනා අනිවාර්යෙන්ම එහි ප්‍රතිඵලය ලබනවා නොකරන අය පසුතැවිලි විය යුතුයි. මුළු දවස පුරාම ඔබගේ වර්තය මොන ආකාරයෙන්ද තිබුණේ කියා ඔබ බැලිය යුතුයි. ඔබ කිසියම් කෙනෙකුගේ සිත පැරුවාද? ඔබ අත් අයත් සමඟ නිෂ්ඵල දේවල් කතා කළාද? මෙසේ වාර්තාවක් තබා ගැනීමෙන් ඔබට ඔබගේ වර්තය නිවැරදි කර ගත හැකියි. බාබා ඔබට මෙය සිදුකරන ආකාරය පෙන්වා දී තිබෙනවා. ආදරවන්තියන් ආදරවන්තයාත් නිතරම එකිනෙකා සිහි කරනවා. කෙනෙක් අනෙක් පුද්ගලයා සිහි කළ විට ඒ කෙනා ඉදිරිපිට ඔහු හෝ ඇය පෙනී සිටිනවා. දෙදෙනාම ස්ත්‍රියන් වුවත් මෙම දර්ශනය ලබා ගත හැකියි. දෙදෙනාම පුරුෂයන් වුවත් මෙම දර්ශනය ලබාගත හැකියි. සමහර මිතුරන්ගේ සම්බන්ධය සහෝදරවරු දෙදෙනෙකුටත් වඩා සමීප වන අවස්ථා තිබෙනවා. කෙනෙක් ඔහුගේම සහෝදරයාට දක්වන ආදරයට වඩා ගැඹුරු ආදරයක් මිතුරන් දෙදෙනෙකු අතර ඇති විය හැකියි. ඔවුන් එවැනි ගැඹුරු ආදරයකින් දෙදෙනාවම අභිවෘද්ධිය කරා ගෙන යනවා. බාබා මෙය අත් දැක තිබෙනවා. එමනිසා, උදේ පාන්දර බාබා ඔබව බොහෝ සෙයින් ආකර්ෂනය කර ගන්නවා. බාබා තමයි කාන්දම. ඔහු නිරන්තරයෙන් පිරිසිඳු නිසා තමයි ඔබව ඇද ගත හැක්කේ. බාබා අසීමිත වේ. ඔබ ඉතා ආදරණීය දරුවෙක් බව ඔහුට හැඟුණ හොත් වඩා වැඩි බලයකින් ඔබව ඇද ගන්නවා. මේ ස්මරණය නැමැති වන්දනා ගමන ඔබට අවශ්‍යම දෙයක්. ඔබ ගමනක් යන විට වුවත් කැම ගන්නා විට වුවත් ඔබ කරන ඕනෑම වැඩකදී බාබාගේ සිහියෙන් සිටිය යුතුයි. ආදරවන්තියක් හා ආදරවන්තයෙක් ඔවුන් කොහේ සිටියත් එකිනෙකා සිහි කරනවා. මෙහිදීත් සිදුවිය යුත්තේ එයමයි. ඔබ බාබාගේ සිහියේ සිටියේ නැතිනම් ඔබගේ පව් විනාශ කර දමන්නේ කෙසේද? මෙය කිරීම සඳහා වෙන කිසිම විධියක් නැහැ. මෙය ඉතා සුක්ෂම දෙයක්. එය හරියට තියුණු කඩුවක තුඩ මත ඇවිදිනවා වැනි දෙයක්. ස්මරණය තමයි මෙම ආයුධයේ තුඩ. ඔබ නැවත නැවතත් කියනවා ස්මරණය කිරීමට ඔබට අමතක වෙනවා කියලා. ඇයි මෙම ස්මරණය කඩුවක් ලෙස හඳුන්වන්නේ? මන්ද, ඔබගේ සියලුම පව් කපා දමා පිරිසිඳු විය හැක්කේ මෙම කඩුවෙනුයි. මෙය ඉතා සියුම් කරුණක්. මිනිසුන් පව්වෙත ගල් අඟුරු මත ඇවිදිනවා. ඔබ ඔබගේ බුද්ධිය බාබා වෙත යොමු කරනවා. බාබා මෙහි පැමිණ සිටින්නේ ඔබගේ උරුමය ඔබට ලබා දෙන්නයි. ඔහු දැන් සිටින්නේ උඩ නොවේ. දැන් ඔහු මෙහි පැමිණ සිටිනවා. ඔහු කියනවා මම මෙවැනි සාමාන්‍ය ශරීරයකට අතුල් වෙනවා. ඔබ දන්නවා බාබා මෙහි පැමිණ සිටින්නේ ඇත දනව්වේ සිට කියලා. එම ජීව දියමන්තිය තිබෙන්නේ මෙම පෙට්ටිය තුළයි. ඔබ බාබාත් සමඟ ඉදගෙන සිටිනවා කියා සතුටු වෙන්න එපා. බාබා එය දන්නවා. එමනිසා, ඔහු ඔබව ඇද ගන්නවා. කොහොමනමුත්, එය පැය භාගයකට හෝ විනාඩි හතළිස් පහකට හෝ පමණයි. ඔබ දවස පුරා අනෙක් කාලය අපතේ හරිනවා නම් එහි කිසිම ප්‍රයෝජනයක් තිබෙනවාද? දරුවනි, ඔබ ඔබගේම වාර්තාව තබා ගැනීම කෙරෙහි සැලකිලිමත් විය යුතුයි. ඔබට කතා පැවැත්විය හැකියි කියා වාර්තාවක් තබා ගත යුතු නැතැයි සිතන්න එපා. ඔබ මෙම වැරද්ද නොකළ යුතුයි. ඔබ, මහාරාත්‍රී දරුවන් පවා මෙම වාර්තාව තබා ගත යුතුයි. ඔබ වැනි මහාරාත්‍රීන් එතරම් නැහැ. ඔබ බොහෝ දෙනා එක් එක් අයගේ නමටත් ස්වරූපයටත් යට වෙමින් ඔබගේ කාලය අපතේ හරිමින් සිටිනවා. ඔබගේ ඉලක්කය බොහෝ උස් ඉලක්කයක්. බාබා ඔබ සියලු දෙනාටම මෙම දැනුම ලබා දෙන නිසා කිසිම කෙනෙකුට කියන්න බැහැ මේ මේ කරුණ අපට කියා දී නැතැයි කියා. ප්‍රධානම දෙය තමයි ස්මරණයත් මෙම නාටක චක්‍රය පිළිබඳ දැනුමත්. ඔබ හැර වෙන කිසිම කෙනෙක් මෙම උපත් 84 පිළිබඳව දන්නේ නැහැ. ඔබ තමයි මෙම ලෝකය පිළිබඳව නිරාශාව ඇති කළ යුත්තේ. ඔබ දන්නවා දැන් මෙම මැරුණු ලෝකයේ අප ජීවත් වීමට යන්නේ නැති බව. එමනිසා, ඔබ මෙය අත්හැර යාමට ප්‍රථම පාරිශුද්ධත්වයට පත් විය යුතුයි. ඔබ අනුපිළිවෙලින් මාලයට එක්වෙයි. ඉන්පසු අනුපිළිවෙලින් ඔබ ඔබගේ රාජ්‍යය කරා යනවා. බොහෝ දේවී දේවතාවන් තවමත් ප්‍රශංසනීයයි. ඔවුන්ට නොයෙකුත් ආකාරයේ නම් ලබා දී තිබෙනවා. ආදාහන දේවතාවාට පවා ඔවුන් උත්සව පවත්වනවා. ඔබ වෙනුවෙන්ම වාර්තාවක් තබා නොගන්නා අයට ඔබගේ වර්තය නිවැරදි කර ගත නොහැකියි. එමනිසා, ඔවුන් කියනවා ඔවුන් හරියට ආදාහන කරුවන් වැනියි කියලා ඔවුන් ඔවුන් හට කියා ඇති කිසිම දෙයක් පිළිපදින්නේ නැහැ. මෙම කරුණු සෑම දෙයක්ම අසීමිත කරුණු. ඔබ කිසිම උත්සාහයක් නොකළ හොත් එය හරියට ඔබ බාබා හට සවන් නොදෙනවා පමණක් නොව ඔබගේ තත්ත්වය පවා නැති වී යනවා. මේ නිසා තමයි බාබා කියන්නේ ඔබව නිරන්තරයෙන් පරීක්ෂා කර බලන්න. බාබා උදෙසාම පැමිණ ඔබගේ ස්මරණය සඳහා ඔබට උදව් කරනවා. මෙය ඉතා උසස් ඉලක්කයක්. ඥානය යන්න මිල කළ නොහැකි දෙයක්. මෙම උපත් 84ක චක්‍රය සිහි කිරීම එතරම් ලොකු දෙයක් නොවේ. කොහොමනමුත්, මෙම ස්මරණය නම් බොහෝ සෙයින් මිලෙන් අධික ධනයක්. බොහෝ දෙනා මෙම විෂයෙන් තමයි අසමත් වෙන්නේ. මෙයත් සමඟ තමයි ඔබ නිතරම දබර කළ යුත්තේ. ඔබ ස්මරණයෙහි හිඳගෙන සිටින විට මායා ඔබව අසමත් කරවනවා. කොහොමනමුත්, ඥානයත් සමඟ මෙවැනි සටනක් නැහැ. එය තමයි ඔබ ලබන දෙය. ඔබ අනිවාර්යෙන්ම පාරිශුද්ධත්වයට පත්විය යුතුයි.

මේ නිසා තමයි ඔබ කතා කළේ අපිරිසිදු බවින් අප මුදා හැර පිරිසිදු කරන්න කියලා. ඔවුන් කියන්නේ නැහැ, පැමිණ අපට උගන්වන්න කියලා. ඔවුන් කියනවා අප පිරිසිදු කරන්න කියලා. එමනිසා, ඔබ මේ සියලුම කරුණු ඔබගේ බුද්ධියෙහි තබා ගත යුතුයි. ඔබ සම්පූර්ණ රාජයෝගීන් බවට පත්විය යුතුයි. මෙම ඥානය ඉතාමත් සරලයි. එය ප්‍රචේසමෙන් විස්තර කරදීම තමයි කළ යුත්තේ. ඔබගේ වචනත් සුමිහිරි විය යුතුයි. ඔබ ලබන ඥානයත් ඔබගේ කර්ම අනුව තමයි සිදු වන්නේ. ඔබ භක්තිය ආරම්භයේ සිටම වන්දනා කළා නම්, එයින් අදහස් කරන්නේ ඔබ හොඳ ක්‍රියා සිදුකර ඇති බවයි. බාබා මෙහිදී සියලුම දේ ඔබට ඉතා හොඳින් විස්තර කර දෙනවා. ඔබ භක්ති කර ඇති තරමටම පියා ඔබ සමඟ සතුටුයි. මන්ද, ඒ තරමටම මෙම ඥානයත් හොඳින් තේරුම් ගන්නවා. මහාරාතීන් මෙම කරුණු ඔවුන්ගේ බුද්ධියෙහි තබා ගත යුතුයි. ඔබ මෙම හොඳ කරුණු සියල්ලක්ම දිගින් දිගටම ලියා ගත හොත් ඔබට එහි බර කිරීමට පවා පුළුවන්. කොහොමනමුත්, කිසිම කෙනෙක් එවැනි උත්සාහයක් කරන්නේ නැහැ. කිසිම කෙනෙක් මෙම කරුණු එකතු කරන්නේවත් හොඳ කරුණු ලියා ගන්නේවත් නැහැ. බාබා කියනවා ඔබ කතාවක් කිරීමට පෙර සෑම විටම එය ලියා පරීක්ෂා කර බලන්න. කොහොමනමුත්, කිසිම කෙනෙක් මෙවැනි උත්සාහයක් කරන්නේ නැහැ. කිසිම කෙනෙකුට සියලුම කරුණු මතක තබා ගත නොහැකියි. නීතීඥයන් ඔවුන්ගේ දින පොත් තුළ කරුණු ලියා ගනිමින් තබා ගන්නවා. මාතෘකාවකට අයත් කරුණු ලියා නැවත එය කියවා පරීක්ෂා කර ගැනීම අනිවාර්යෙන්ම කළ යුතු දෙයක්. ඔබ මෙවැනි උත්සාහයක් නොකළ හොත් ඔබට කිසිම උද්යෝගයක් එන්නේ නැහැ. නැති නම් ඔබගේ බුද්ධිය අතත මෙතන යනවා. මෙසේ දියුණුව කරා යන අය බොහොම ටික දෙනයි සිටින්නේ. ඔවුන්ගේ බුද්ධියෙහි නම් සේවය මිස වෙන කිසිම දෙයක් නැහැ. ඔබටත් මෙම මාලවේ කොටස් කරුවෙකු වීමට අවශ්‍ය නම් ඔබ උත්සාහ කළ යුතුයි. බාබා ඔබට දෙන උපදෙස් ඔබගේ හදවත තුළ තදින් ධාරණය විය යුතුයි. ඔබ ස්මරණයෙහි යෙදුනේ නැති නම් ඔබගේ ඉලක්කය ඔබම දන්නවා. ඔබගේ ව්‍යාපාරය කරගෙන යන්න නමුත් සෑම විටම ඔබගේ සටහන් පොත සාක්කුවේ දමාගෙන අවශ්‍ය වූ විට සටහන් ලියන්න. ඔබ එවැනි සටහන් තව තවත් ලිවිය යුතුයි. නමුත්, ඔබ හිතුවොතින් ඔබ දක්ෂයි කියලා එවිට මායාත් පොඩි නැහැ. ඇය ඔබට නැවත නැවතත් පහර දෙයි. ලක්ෂ්මි සහ නාරායන් යනු ඔබගේ නැන්දම්මාගේ ගෙදර යාමක් වගේ නොවේ! එතරම් විශාල රාජ්‍යයක් තැනුවත් මිලියන ගණනකින් අතමිටක් වැනි දෙනෙක් පමණයි ඉතිරි වන්නේ. බාබා පාන්දර 2.00ට අවදි වී යම් දෙයක් ලියාගෙන එය අධ්‍යයනය කිරීමට පුරුදුව සිටියා. ඔහුට සමහර කරුණු අමතක වන නිසා ඔබට විස්තර කිරීමට පෙර ඔහු ඒවා අධ්‍යයනය කරනවා. දැන් ඉතින් ඔබට තේරෙනවා, ඔබ කොතරම් දුරට ස්මරණය කර තිබෙනවාද, කොපමණ දුරට ඔබගේ කර්මාක්ෂය තත්ත්වයට පත්වෙලා තිබෙනවාද කියලා. ඔබ, කිසිම කෙනෙක් කිසිම හේතුවක් නැතිව ප්‍රශංසනීයත්වයට ලක් නොකළ යුතුයි. කර්මා ගෙවීමක් තිබෙන නිසා මේ සඳහා බොහෝ උත්සාහ දැරිය යුතුයි. ඔබ පියාව සිහිපත් කළ යුතුයි. අව්වා, බ්‍රහ්ම බාබා නොව ශිව බාබා තමයි ඔබට මුරලි කියන්නේ කියා ඔබ දැනගත යුතුයි. සියලුම අවස්ථාවල බ්‍රහ්ම බාබා නොව ශිව බාබා තමයි ඔබට කතා කරන්නේ. කොහොමනමුත්, සමහර අවස්ථාවලදී මේ දරුවාත් අතරමැදිදී කතා කරනවා. බාබා කියන සියලුම දේ නිවැරදි දේ පමණයි. මොහු අතර මැදදී බොහෝ දේ සිතිය යුතුයි. බාබා හට බොහෝ දරුවන්ගේ වගකීම් තිබෙනවා. සමහර දරුවන් එක් එක් අයගේ නමටත් ස්වරූපයටත් යට වී බොහෝ දහකාර වනවා. බාබා හට දරුවන් ගැන බොහෝ සැලකීමක් තිබෙනවා. ඔහු දරුවන්ට වාසය කිරීම සඳහා ගොඩනැගිලි පවා තැනිය යුතුයි. මේ සියලුම දේ නාටකය තමයි. එය බාබාගේ නාටකය, මොහුගේ නාටකය, ඒ වගේම ඔබගේත් නාටකයයි. නාටකයට පටහැනිව වෙන කිසිම දෙයක් සිදුවිය නොහැකියි. මොහොතින් මොහොත මෙම නාටකය දිවෙනවා. මේ සියලුම දේ සිදු වන්නේ නාටකයට අනුව යැයි සිතන විට ඔබගේ තත්ත්වය බහින්නේ නැහැ. ඔබ නිශ්චල, නොසැලෙන අයෙක් බවට පත් වෙනවා. ඔබට බොහෝ කුණාටු එනවා. සමහර දරුවන් සත්‍යය හෙළි කරන්නේ නැහැ. ඔවුන්ට නොයෙකුත් සිහින තිබෙනවා. මෙය තමයි මායා කියන්නේ. එවැනි සිහින පෙනෙන්නේ ඒවා කවදාවත් නොදැකපු අයටයි. දරුවනි, බාබා දන්නවා ඔබ ඔබගේ රාජ්‍යය ලබා ගැනීමට නම් උත්සාහ කළ යුතුයි කියලා. මෙම ඉලක්කය ඉතා ඉහළයි. ඔබ උපත් 21ක් සඳහා ලෝක පාලකයන් වීමටයි යන්නේ. ඉතින් ඒ සඳහා ඔබ යම් උත්සාහයක් දැරිය යුතුයි. ඔබ ඒ ආදරණීය පියා සිහි කළ යුතුයි. ඔබගේ හදවත දන්නවා එම ලෝකයේ පාලකයන් බවට බාබා ඔබට පත් කරවනවා කියලා. එවැනි පියෙක් ඔබ නැවත නැවතත් සිහි කළ යුතුයි. බාබා තමයි සැමගේම ආදරණීයම තැනැත්තා. බාබා පුදුම සහගත වැඩ කරනවා. ඔහු ඔබට මුළු ලෝකයේම දැනුම ලබා දෙනවා. ඔබ ඔහුගේ ප්‍රශංසනීයත්වය ඇතුලතින් ගායනා කරමින්, 'බාබා, බාබා, බාබා!' යනුවෙන් පැවසිය යුතුයි. බාබාව අත්දකින අය බාබා මඟින් ඇද ගන්නවා. ඔබ මෙහි පැමිණෙන්නේ බාබා මඟින් නැවුම් බවට පත් වීමටයි. එමනිසා, බාබා විස්තර කරනවා සුමිහිරි දරුවනි, නොසැලකිලිමත් වෙන්න එපා. බාබා සියලුම මධ්‍යස්ථාන

වලින් පැමිණෙන දරුවන් දෙස බලනවා මට ඔබ දෙස බලා කිව හැකියි ඔබ කොපමණ සන්තෝෂයක් අත්දකිනවාද කියා. බාබා පරීක්ෂාවක යෙදෙනවා. ඔහු ඔබගේ මුහුණ දෙස බලා කියනවා, ඔබට කෙතරම් සෙනෙහසක් බාබා හට තිබෙනවාද කියලා. ඔබ පියා ඉදිරිපිටට පැමිණි විට ඔහු ඔබව ඇද ගන්නා නිසා ඔබට අත් සියලු දේ අමතක වී යනවා. බාබා හැර වෙන කිසිම දෙයක් මතක් විය නොයුතුයි. ඔබ මේ මුළු ලෝකයම අමතක කර දැමිය යුතුයි. මෙම තත්ත්වය ඉතා සුමිහිරි අලෝකික තත්ත්වයක්. ඔබ බාබාගේ ස්මරණයේ සිටින විට සෙනෙහසේ කඳුළු ඇස් තුළ මතු වෙනවා. හක්ති මාර්ගයේදීත් ඔබට මෙවැනි කඳුළු එනවා නමුත්, හක්ති මාර්ගයත් ඥාන මාර්ගයත් සම්පූර්ණයෙන්ම වෙනස්. මෙම සෙනෙහස සත්‍ය පියාට ඇතිවන සත්‍ය සෙනෙහසයි. මෙම කරුණ සම්පූර්ණයෙන් වෙනස් කරුණක්. ඔබ ශිව බාබා බැලීමට මෙහි එන නිසා ඔහු අනිවාර්යෙන්ම මෙම වාහනය තුළ සිටිය යුතුයි. එහිදී ජීවයන් හට ශරීරයක් නොමැතිව එකිනෙකා හමු විය හැකියි නමුත්, මෙහිදී සියලුම දෙනා ශරීරධාරීන්ය. ඔබ දන්නවා මේ තමයි බාප්පාදා. එමනිසා, ඔබ ඔහුව සිහිකර ඔහුගේ ප්‍රශංසනීයත්වය ඉතා ආදරයෙන් ගායනා කළ යුතුයි. මදක් සිතා බලන්න, බාබා අපට මොනවද දෙන්නේ කියලා. දරුවනි, ඔබ දන්නවා බාබා මෙහි පැමිණ මෙම කැලයෙන් අපව ගෙන යනවා. මංගලම් හඟවත් විශ්ණු (විශ්ණු දෙවියන්ගේ නැකැත් ලග්න) යනුවෙන් ඔවුන් කියනවා. ඔහු තමයි සියලුම දෙනාට නැකැත් ලග්ණය ගෙන එන්නේ. සියලුම දෙනාට ප්‍රයෝජනය ගෙන එන්නේ ඔහුයි. මේ එකම පියා පමණයි මෙය කරන්නේ. එමනිසා, ඔබ ඔහුව සිහිකළ යුතුයි. ඔබට කාටවත් ප්‍රයෝජනයක් ගෙන ඒමට බැරි ඇයි කියා ඔබම අසනවා? ඒ අනිවාර්යෙන්ම ඔබට යම් යම් දුර්වලතා තිබෙන නිසයි. බාබා කියනවා ඔබට යෝග බලය නොමැති නිසයි ඔබගේ වචන වල කිසිම බලයක් නැත්තේ. මෙයත් නාටකයේ තිබෙන දෙයක්. එමනිසා, ඔබ දැන් ඔබට අවශ්‍ය බලය ලබා ගත යුතුයි. මෙම ස්මරණය නැමැති වන්දනා ගමනෙහි තමයි මෙහි අපහසුතාවය තිබෙන්නේ. මම ඥානය දෙන්නේ සහෝදරයෙකුට. මම ඔහුට ලබා දෙන්නේ පියාගේ ඥානයයි. ඔබ ඔබගේ උරුමය අනිවාර්යෙන්ම පියාගෙන් ලබා ගත යුතුයි. ඔබ දිගින් දිගටම බාබා සිහි නොකළ හොත් බාබාට එය හැඟෙනවා. බාබා කියනවා මා සියලුම දෙනාව මගේ දරුවා ලෙස සළකන නිසා තමයි මම, 'දරුවා, දරුවා!' කියා ඔබ අමතන්නේ. මොහු සියලු දෙනාගේම පියාය. ඔහුගේ කොටස ඉතා අසිරිමත්. මේවා කවුද කතා කරන්නේ කියා දන්නා දරුවන් සිටින්නේ බොහොම ටික දෙනයි. බාබා කොහොමනමුත්, 'දරුවා, දරුවා!' කියා කතා කරනවා. දරුවනි, මා මෙහි පැමිණ සිටින්නේ ඔබගේ උරුමය ඔබට ලබා දීමටයි. බාබා ඔබට සියලුම දේ කියා දෙනවා. ඔබ වැඩ කරන දරුවන් බවට මා විසින් පත් කළ යුතුයි. මෙම දැනුම අසිරිමත් විනෝදාත්මක දැනුමක්. මෙම දැනුම විනෝදාත්මක වූ පරිපූර්ණ වූ දැනුමක්. සත් යුගයෙහි භාමී පුතෙකු බවට පත්වීමට නම් ඔබට එවැනි දැනුමක් තිබිය යුතුයි. අව්වා. සියලුම දෙනා පියාව සිහිකර ඔහුගේ දිව්‍යමය ගුණාංග ධාරණය කරගත යුතුයි. ඔබගෙන් වැරදි වචන කිසිවක් පිටවිය නොයුතුයි. ඔබ සියලු දේ සෙනෙහසින් යුතුව කළ යුතුයි. අව්වා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්පාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:

1. හිමිදිරි පාන්දර අවදි වී ඉතා ආදරයෙන් බාබා සිහිකරන්න. ඔබ මේ මුළු ලෝකයේම සිටින සියලුම දෙනා අමතක කර දැමිය යුතුයි.
2. පියා ලෙසින්ම ඔබත් සියලුම දෙනාට ප්‍රයෝජනවත් අයෙක් බවට පත් විය යුතුයි. ඔබ ඔබ පිළිබඳව හොඳින් සැළකිලිමත් වී සියලුම දුර්වලතා මඟ හරවාලිය යුතුයි. ඔබ ඔබගේම වාර්තාව පරීක්ෂා කර බලන්න.

වරදානය: ඔබ, ආකාර තුනේ අවධානයේ තිලකය මගින් ඔබගේ ස්ථිතිය උසස් කර, ඒ අනුව අවල සහ නොසෙලවෙන කෙනෙක් වේවා.

බාප්පාදා සියලුම දරුවන්ට අවධාන තුනක තිලකයක් ලබා දී තිබේ. එකක් තමන් පිළිබඳ අවධානය, දෙවැන්න පියා පිළිබඳ අවධානය සහ තුන්වැන්න ශ්‍රේෂ්ඨ කර්මය, එනම් නාටකය පිළිබඳ අවධානයයි. මෙම තුන් ආකාරයේ අවධානයන් ගැන නිරතුරුවම සිහියෙන් සිටින අයට, උසස් ස්ථිතියක් තිබේ. ජීවත්මයක් වීමේ අවධානය සමගින් ඔබට පියාගේ අවධානය

තිබේ, එමෙන්ම පියා සමගම නාටකය පිළිබඳ අවධානය තිබීම අවශ්‍යයි, මන්ද ඔබගේ කර්මයේ ඔබට නාටකය පිළිබඳ දැනුම තිබෙන්නේ නම්, කිසිදු වංචල වීමක් ඇති නොවෙයි. පැන නඟින සියලුම විවිධ සිදුවීම් හමුවේ ඔබ නොසෙලවී, අවලව රැඳී සිටී.

පාඨය:

ඔබගේ දැක්ම, අලෝකික, මනස, සිසිල් සහ බුද්ධිය, දයාවන්ත කරගන්න.

***** ඔබ ගාන්ති *****